



(අටවැනි පාර්ලිමේන්තුව - පළමුවැනි සභාවාරය)

අංක 40.]

පාර්ලිමේන්තුවේ කාර්ය සටහන්

2015 දෙසැම්බර් මස 18 වැනි සිකුරාදා පූ. හා. 9.30 ට

පැමිණි මන්ත්‍රීන් :

ගරු කරු ජයසූරිය මහතා, කථානායකතුමා

ගරු තිලංග සුමතිපාල මහතා, නියෝජ්‍ය කථානායකතුමා සහ කාරක සභාපතිතුමා

ගරු සෙල්වම් අඛේක්කලනාදන් මහතා, නියෝජ්‍ය කාරක සභාපතිතුමා

ගරු රනිල් වික්‍රමසිංහ මහතා, අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා

ගරු තලතා අතුකෝරල මහත්මිය, විදේශ රැකියා අමාත්‍යතුමිය

ගරු වජීර අබේවර්ධන මහතා, ස්වදේශ කටයුතු අමාත්‍යතුමා

ගරු ජෝන් අමරතුංග මහතා, සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යතුමා

ගරු මහින්ද අමරවීර මහතා, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමා

ගරු (ආචාර්ය) සරත් අමුණුගම මහතා, විශේෂ කාර්යභාර අමාත්‍යතුමා

ගරු ගයන්ත කරුණාතිලක මහතා, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යතුමා සහ ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකතුමා

ගරු රවී කරුණානායක මහතා, මුදල් අමාත්‍යතුමා

ගරු අකිල විරාජ් කාරියවසම් මහතා, අධ්‍යාපන අමාත්‍යතුමා

ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යතුමා සහ පාර්ලිමේන්තුවේ සභානායකතුමා

ගරු මනෝ ගනේසන් මහතා, ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යතුමා

ගරු දයා ගමගේ මහතා, ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යතුමා

ගරු දයාසිරි ජයසේකර මහතා, ක්‍රීඩා අමාත්‍යතුමා

ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමා

ගරු පලනි දිගම්බරම් මහතා, කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යතුමා

ගරු දුමින්ද දිසානායක මහතා, කෘෂිකර්ම අමාත්‍යතුමා

- ගරු නවීන් දිසානායක මහතා, වැවිලි කර්මාන්ත අමාත්‍යතුමා
- ගරු එස්. බී. දිසානායක මහතා, සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන අමාත්‍යතුමා
- ගරු එස්. බී. නාවින්න මහතා, අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා
- ගරු ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා, තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යතුමා
- ගරු හරිත් ප්‍රනාන්දු මහතා, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යතුමා
- ගරු ඒ. ඩී. සුසිල් ප්‍රේමජයන්ත මහතා, විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යතුමා
- ගරු රිසාඩ් බදියුදීන් මහතා, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යතුමා
- ගරු ආර්. එම්. රංජිත් මදදුම බණ්ඩාර මහතා, රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යතුමා
- ගරු වන්දානි බණ්ඩාර මහත්මිය, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යතුමිය
- ගරු ගයිසර් මුස්තාපා මහතා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමා
- ගරු අනුර ප්‍රියදර්ශන යාපා මහතා, ආපදා කළමනාකරණ අමාත්‍යතුමා
- ගරු සාගල රත්නායක මහතා, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යතුමා
- ගරු අර්ජුන රණතුංග මහතා, වරාය හා නාවික කටයුතු අමාත්‍යතුමා
- ගරු පාදලී වම්පික රණවක මහතා, මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යතුමා
- ගරු (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතා, අධිකරණ අමාත්‍යතුමා සහ බුද්ධශාසන අමාත්‍යතුමා
- ගරු වන්දිම වීරක්කොඩි මහතා, බනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යතුමා
- ගරු මලික් සමරවික්‍රම මහතා, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යතුමා
- ගරු මහින්ද සමරසිංහ මහතා, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යතුමා
- ගරු රංජිත් සියඹලාපිටිය මහතා, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමා
- ගරු ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා, කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යතුමා
- ගරු (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමා
- ගරු විජිත් විජයමුණි සොයිසා මහතා, වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍යතුමා
- ගරු ඩී. එම්. ස්වාමිනාදන් මහතා, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍යතුමා
- ගරු අබ්දුල් හලීම් මහතා, තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යතුමා
- ගරු පී. හැරිසන් මහතා, ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යතුමා
- ගරු ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා, මුදල් රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු වසන්ත අලුවිහාරේ මහතා, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යතුමා

- ගරු ටී. ඩී. ඒකනායක මහතා, ඉඩම් රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු පියංකර ජයරත්න මහතා, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු ඩීලාන් පෙරේරා මහතා, මහාමාර්ග රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු නිරෝෂන් පෙරේරා මහතා, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු (වෛද්‍ය) සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය, නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු ඒ. ඩී. ප්‍රේමදාස මහතා, කර්මාන්ත හා වාණිජ කටයුතු රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු පාලිත රත්ගේ බණ්ඩාර මහතා, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු විජයකලා මහේස්වරන් මහත්මිය, ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු ඩී. එස්. රාධක්‍රිෂ්නන් මහතා, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු දිලීප් වෙදආරච්චි මහතා, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු රවීන්ද්‍ර සමරවීර මහතා, කම්කරු හා වෘත්තීය සමිති සබඳතා රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු සුජීව සේනසිංහ මහතා, ජාත්‍යන්තර වෙළඳ රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු වසන්ත සේනානායක මහතා, වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු ඒ. එච්. එම්. ආරච්චි මහතා, ජාතික ඒකාබද්ධතා සහ ප්‍රතිසන්ධාන රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු අශෝක් අබේසිංහ මහතා, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍යතුමා
- ගරු ලසන්ත අලගියවත්ත මහතා, මහානගර හා බස්නාහිර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යතුමා
- ගරු (වෛද්‍ය) අනෝමා ගමගේ මහත්මිය, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යතුමා
- ගරු සුමේධා ජී. ජයසේන මහත්මිය, තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය අමාත්‍යතුමා
- ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා, විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යතුමා
- ගරු එච්. ආර්. සාරත් දුෂ්මන්ත මහතා, අධිකරණ නියෝජ්‍ය අමාත්‍යතුමා
- ගරු කරුණාරත්න පරණවිතාන මහතා, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යතුමා
- ගරු සුසන්ත පුංචිතිලමේ මහතා, රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍යතුමා
- ගරු ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා, වැවිලි කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍යතුමා
- ගරු තාරානාත් බස්නායක මහතා, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍යතුමා
- ගරු නිමල් ලාන්සා මහතා, ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යතුමා
- ගරු ඉරාන් වික්‍රමරත්න මහතා, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යතුමා
- ගරු ඩුලිප් විජේසේකර මහතා, තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍යතුමා
- ගරු අමර් අලි සිහාබදිත් මහතා, ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යතුමා

ගරු එච්. එම්. එම්. හරිස් මහතා, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍යතුමා

ගරු හෙක්ටර් අප්පුහාමි මහතා
 ගරු රෝහිත අබේගුණවර්ධන මහතා
 ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා
 ගරු කුෂාර ඉදුනිල් අමරසේන මහතා
 ගරු දිළුම් අමුණුගම මහතා
 ගරු ජේ. සී. අලවතුටල මහතා
 ගරු ඩලස් අලහප්පෙරුම මහතා
 ගරු ආනන්ද අලුත්ගමගේ මහතා
 ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා
 ගරු රංජිත් අලුවිහාරේ මහතා
 ගරු අ. අරචන්ද්‍ර කුමාර මහතා
 ගරු ජේ. එම්. ආනන්ද කුමාරසිරි මහතා
 ගරු ගීතා සමන්මලි කුමාරසිංහ මහත්මිය
 ගරු වේලු කුමාර මහතා
 ගරු නාලක ප්‍රසාද් කොලොන්නෙ මහතා
 ගරු කවීන්දිරන් කෝඩිස්වරන් මහතා
 ගරු චන්ද්‍රසිරි ගජදිර මහතා
 ගරු චන්දිම ගමගේ මහතා
 ගරු උදය ප්‍රහාන් ගම්මන්පිල මහතා
 ගරු නිහාල් ගලප්පත්ති මහතා
 ගරු දිනේෂ් ගුණවර්ධන මහතා
 ගරු ඛන්දුල ගුණවර්ධන මහතා
 ගරු එඩ්වඩ් ගුණසේකර මහතා
 ගරු එස්. එම්. චන්ද්‍රසේන මහතා
 ගරු ඩී. ඩී. වානක මහතා
 ගරු සිසිර ජයකොඩි මහතා
 ගරු මලින් ජයතිලක මහතා
 ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා
 ගරු නලින් ඛණ්ඩාර ජයමහ මහතා
 ගරු අනුර සිඬිති ජයරත්න මහතා
 ගරු (වෛද්‍ය) කවීන්ද්‍ර හේනන් ජයවර්ධන මහතා

ගරු ලක්ෂී ජයවර්ධන මහතා
 ගරු මයිල්වාගනම් කිලකරාජා මහතා
 ගරු ක. තුරෙයිරෙත්තසිංහම් මහතා
 ගරු ආරුමුගන් තොණ්ඩමන් මහතා
 ගරු පියල් නිශාන්ත ද සිල්වා මහතා
 ගරු ටී. රංජිත් ද සොයිසා මහතා
 ගරු අනුර දිසානායක මහතා
 ගරු මයන්ත දිසානායක මහතා
 ගරු විමලවීර දිසානායක මහතා
 ගරු වීරකුමාර දිසානායක මහතා
 ගරු සාලින්ද දිසානායක මහතා
 ගරු ඩග්ලස් දේවානන්ද මහතා
 ගරු මොහොමඩ් නවී මහතා
 ගරු වාසුදේව නානායක්කාර මහතා
 ගරු ඉ. වාල්ස් නිර්මලනාදන් මහතා
 ගරු බුද්ධික පතිරණ මහතා
 ගරු කේ. කේ. පියදාස මහතා
 ගරු සුජිත් සංජය පෙරේරා මහතා
 ගරු අශෝක ප්‍රියන්ත මහතා
 ගරු එස්. ජේෂ්වරත්න මහතා
 ගරු ඛන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා
 ගරු තාරක බාලසූරිය මහතා
 ගරු විජිත බේරුගොඩ මහතා
 ගරු මුහම්මද් ඉබ්‍රාහිම් මුහම්මද් මන්සූර් මහතා
 ගරු එස්. එම්. මරික්කාර් මහතා
 ගරු කේ. කාදර් මස්තාන් මහතා
 ගරු ඉම්රාන් මහරුල් මහතා
 ගරු අබ්දුල්ලාහ් මහ්රුල් මහතා
 ගරු තිලක් මාරපන මහතා
 ගරු (මහාවාරිය) ආඥා මාරසිංහ මහතා
 ගරු එස්. සී. මුතුකුමාරණ මහතා
 ගරු සීනිතම්බේ යෝහේස්වරන් මහතා
 ගරු බිමල් රත්නායක මහතා

ගරු සී. බී. රත්නායක මහතා
 ගරු ලොහාන් රත්වත්තේ මහතා
 ගරු ප්‍රසන්න රණතුංග මහතා
 ගරු රොෂාන් රණසිංහ මහතා
 ගරු ඉෂාක් රහුමාන් මහතා
 ගරු මුජිබුර් රහුමාන් මහතා
 ගරු හර්ෂණ රාජකරුණා මහතා
 ගරු වමල් රාජපක්ෂ මහතා
 ගරු නාමල් රාජපක්ෂ මහතා
 ගරු ගාමිණී ලොකුගේ මහතා
 ගරු ජානක වක්කුඹුර මහතා
 ගරු පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය
 ගරු (ආචාර්ය) ජයම්පති වික්‍රමරත්න මහතා
 ගරු ඒ. ඒ. විජේතුංග මහතා
 ගරු (වෛද්‍ය) තුසිතා විජේමාන්න මහත්මිය
 ගරු ලක්ෂ්මන් ආනන්ද විජේමාන්න මහතා
 ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය
 ගරු ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය
 ගරු වමින්ද විජේසිරි මහතා
 ගරු කංචන විජේසේකර මහතා
 ගරු හේෂා විතානගේ මහතා
 ගරු තේනුක විදානගමගේ මහතා
 ගරු එස්. වියාලේන්දිරන් මහතා
 ගරු කුමාර වෙල්ගම මහතා
 ගරු එස්. ශ්‍රීතරන් මහතා
 ගරු ඥානමුත්තු ශ්‍රීතේසන් මහතා
 ගරු ශාන්ති ශ්‍රීස්කන්දරාසා මහත්මිය
 ගරු ජයන්ත සමරවීර මහතා
 ගරු සන්දිත් සමරසිංහ මහතා
 ගරු ඊ. සරවනපවන් මහතා
 ගරු එම්. එච්. එම්. සල්මාන් මහතා
 ගරු ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා
 ගරු (වෛද්‍ය) එස්. සිවමෝහන් මහතා
 ගරු මුත්තු සිවලිංගම් මහතා

ගරු එම්. ඒ. සුමන්තිරත් මහතා

ගරු වඩ්ඩේල් සුරේෂ් මහතා

ගරු ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා

ගරු අලි සාහිර් මවුලානා සෙයියිඩ් මහතා

ගරු මාවෙව් සෝ. සේනාධිරාජා මහතා

ගරු ශෙහාන් සේමසිංහ මහතා

ගරු සුනිල් හඳුන්තෙන්නි මහතා

ගරු (වෛද්‍ය) ඒ. ආර්. ඒ. හසිස් මහතා

ගරු විජේපාල හෙට්ටිආරච්චි මහතා

ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා

ගරු විජිත හේරත් මහතා

ධම්මික දසනායක මහතා, පාර්ලිමේන්තුවේ මහ ලේකම්

නිල් ඉද්දවල මහතා, නියෝජ්‍ය මහ ලේකම්

කුෂානි රෝහණදීර මහත්මිය, සහකාර මහ ලේකම්

ටිකිරි කේ. ජයතිලක මහතා, සහකාර මහ ලේකම්

කල්තැබීම අනුව පාර්ලිමේන්තුව රැස්විය. කථානායකතුමා මූලාසනාරූඪ විය.

1. ලිපිලේඛනාදිය පිළිගැන්වීම : උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යතුමා විසින්, 2011 වර්ෂය සඳහා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව පිළිගැන්වා එම වාර්තාව, අදාළ උපදේශක කාරක සභාවට යොමුකළ යුතුයැයි යෝජනා කරන ලදී.

ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

එම වාර්තාව ඊට අනුකූලව, අංක 109 දරන පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගය යටතේ අදාළ උපදේශක කාරක සභාවට යොමු කරන ලදී.

2. පෙන්සම් :

- (1) (i) බලපිටිය, පානෙගම්ගොඩ, “නිල්මිණි“ යන ලිපිනයෙහි පදිංචි ඩී. ගීතිකා රසාංජලී මෙනෙවියගෙන් ලැබුණු 2015.09.27 දිනැති පෙන්සම;
- (ii) ගාල්ල, බටගන්විල, වේවැල්වල පාර, අංක 3/25 දරන ස්ථානයෙහි පදිංචි ඩී. ආර්. විජයරත්න මහතාගෙන් ලැබුණු 2015.09.26 දිනැති පෙන්සම;
- (iii) කොස්ගොඩ, එගොඩදූව, පන්සල පාර යන ලිපිනයෙහි පදිංචි ජී. එල්. කරුණාතිලක මහතාගෙන් ලැබුණු 2015.10.01 දිනැති පෙන්සම;
- (iv) ගාල්ල, බණ්ඩාරනායක පෙදෙස, අංක 181 දරන ස්ථානයෙහි පදිංචි ගුණපාල විතාරණ මහතාගෙන් ලැබුණු 2015.08.17 දිනැති පෙන්සම;
- (v) ගාල්ල, ඇතුමලේ, දෙහිගහවිට, වාරික සර්විස් යන ලිපිනයෙහි පදිංචි කේ. කේ. ජී. චතුරිකා කුමුදුනි මහත්මියගෙන් ලැබුණු 2015.11.01 දිනැති පෙන්සම;

- (vi) ගාල්ල, වැකුණුගොඩ හරස් පාර, අංක 139 / 1 බී දරන ස්ථානයෙහි පදිංචි කේ. සිසිර කුමාර වන්දෙස්කර මහතාගෙන් ලැබුණු 2015.11.02 දිනැති පෙත්සම;
- (vii) දෙහිවල, හිල් ක්‍රෙසන්ට්, අංක 146 දරන ස්ථානයෙහි පදිංචි මහේෂ්වරී ඥාණාඞ්ලි මෙනෙවියගෙන් ලැබුණු 2015.09.25 දිනැති පෙත්සම;
- (viii) තල්පෙ, පුවියද්දෙහිගෙවත්ත යන ලිපිනයෙහි පදිංචි රොබට් නානායක්කාර මහතාගෙන් ලැබුණු 2015.09.26 දිනැති පෙත්සම;
- (ix) අපරාක්ක, උඩ/අපරාක්ක, බිබුලවත්ත යන ලිපිනයෙහි පදිංචි සුදත් සිසිර කුමාර මත්තක ගමගේ මහතාගෙන් ලැබුණු 2015.10.14 දිනැති පෙත්සම; සහ
- (x) පෝද්දල, තරාවල, “සරසවි”, අංක 14/ඒ/1 දරන ස්ථානයෙහි පදිංචි විජිත ජයලත් මහතාගෙන් ලැබුණු 2015.09.26 දිනැති පෙත්සම

ගරු වජීර අබේවර්ධන මහතා විසින් පිළිගන්නා ලදී.

- (2) (i) අවිස්සාවේල්ල, සිතාගම ඒ, අංක 57 දරන ස්ථානයෙහි පදිංචි ඩී. එන්. ඩයස් මහතාගෙන් ලැබුණු 2015.10.18 දිනැති පෙත්සම; සහ
- (ii) බත්තරමුල්ල, දකුණු තලංගම, සිංහපුර මාවත, අංක 817/ඒ දරන ස්ථානයෙහි පදිංචි එම්. ටී. පීරිස් මහතාගෙන් ලැබුණු 2015.10.21 දිනැති පෙත්සම

ගරු පායලි වම්පික රණවක මහතා විසින් පිළිගන්නා ලදී.

- (3) නුවරඑළිය, මිපිළිමාන, අංක 02 දරන ස්ථානයෙහි පදිංචි ඩබ්ලිව්. ඒ. සරත් අමරවංශ මහතාගෙන් ලැබුණු 2015.11.16 දිනැති පෙත්සම ගරු නවීන් දිසානායක මහතා විසින් පිළිගන්නා ලදී.
- (4) නිවිතිගල, වටාපොත, අක්කර 90, මාවතපල්ල දරන ස්ථානයෙහි පදිංචි පී. ඩබ්ලිව්. කුසුමාවතී මහත්මියගෙන් ලැබුණු 2015.11.02 දිනැති පෙත්සම ගරු තලතා අතුකෝරල මහත්මිය විසින් පිළිගන්නා ලදී.
- (5) වැලිමඩ, 2 කණුව, දඹවත්ත, හපුතලේ පාර යන ලිපිනයෙහි පදිංචි පී. අබේරත්න පතිරණ මහතාගෙන් ලැබුණු 2015.10.10 දිනැති පෙත්සම ගරු රවින්ද්‍ර සමරවීර මහතා විසින් පිළිගන්නා ලදී.
- (6) (i) මාදම්පේ, තනිවැල්ලගම, අංක 161 දරන ස්ථානයෙහි පදිංචි ඒ. සුසිල් ප්‍රේමරත්න මහතාගෙන් ලැබුණු 2015.10.16 දිනැති පෙත්සම; සහ
- (ii) මාරවිල, පල්ලිය පාර යන ලිපිනයෙහි පදිංචි එම්. ඒ. මාෂල් ප්‍රනාන්දු මහතාගෙන් ලැබුණු 2015.10.18 දිනැති පෙත්සම

ගරු නිරෝෂන් පෙරේරා මහතා විසින් පිළිගන්නා ලදී.

- (7) (i) කුරුකුලාව - රාගම, සිවලි මාවත, “සම්පත” , අංක 141/එච් දරන ස්ථානයෙහි පදිංචි ඒ. එස්. එම්. පතිරණාරච්චි මහතාගෙන් ලැබුණු 2015.10.26 දිනැති පෙත්සම;
- (ii) බුන්පිටිය, උතුරු අරංගොඩ, අංක 109/4/2 දරන ස්ථානයෙහි පදිංචි වින්තක සංජීව දෙහිවත්ත මහතාගෙන් ලැබුණු 2015.10.11 දිනැති පෙත්සම;
- (iii) කඩවත, ගෝනහේන, අංක 192 දරන ස්ථානයෙහි පදිංචි ඩී. ඩී. සිතා මහත්මියගෙන් ලැබුණු 2015.10.05 දිනැති පෙත්සම; සහ
- (iv) ගනේමුල්ල, කැන්දලිද්දපාඨව, රණවිරු මාවත, අංක 429/11 දරන ස්ථානයෙහි පදිංචි එම්. ජී. කාන්ති ධර්මලතා මහත්මියගෙන් ලැබුණු 2015.09.17 දිනැති පෙත්සම

ගරු ලසන්ත අලගියවත්ත මහතා විසින් පිළිගන්නා ලදී.

- (8) (i) මාතලේ, දොඩම්දෙනිය, අංක 44/13 දරන ස්ථානයෙහි පදිංචි ජේ. බී. දිසානායක මහතාගෙන් ලැබුණු 2015.10.14 දිනැති පෙත්සම; සහ
- (ii) මහරගම, පතිරගොඩ, මායා මාවත, අංක 32 දරන ස්ථානයෙහි පදිංචි ප්‍රීතිරාජ විජේසිංහ මහතාගෙන් ලැබුණු 2015.11.16 දිනැති පෙත්සම
- ගරු වාසුදේව නානායක්කාර මහතා විසින් පිළිගන්වන ලදී.
- (9) සමන්තුරේ, අල්මර්ජාන්, 7 වන පටුමග, අංක 213 දරන ස්ථානයෙහි පදිංචි කේ. මොහොමඩ් ෆයිසාල් මහතාගෙන් ලැබුණු 2015.10.23 දිනැති පෙත්සම
- ගරු මුහම්මද් ඉබ්‍රාහිම් මුහම්මද් මන්සූර් මහතා විසින් පිළිගන්වන ලදී.

අංක 25අ දරන පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගය යටතේ එම පෙත්සම්, මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරන ලදී.

3. විසර්ජන පනත් කෙටුම්පත (2016) — (විසිතුන්වැනි වෙන් කළ දිනය) : කාරක සභාවේදී තවදුරටත් සලකා බලන ලදී.

(කාරක සභාවේදී)

කථානායකතුමා මූලාසනාරූඪ විය.

ශීර්ෂය 135

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ගරු එස්. වියාලේන්දිරන් මහතා ඉදිරිපත් කළ යෝජනාව,— වැඩසටහන රුපියල් 10/= අඩු කළ යුතු ය.

(පු. හා. 10.38 ට නියෝජ්‍ය කාරක සභාපතිතුමා මූලාසනාරූඪ විය.)

(අ. හා. 12.55 ට ගරු ලක්ෂ්මි ජයවර්ධන මහතා මූලාසනාරූඪ විය.)

(අ. හා. 3.08 ට ගරු චේලු කුමාර් මහතා මූලාසනාරූඪ විය.)

(අ. හා. 4.25 ට ගරු ලක්ෂ්මි ජයවර්ධන මහතා මූලාසනාරූඪ විය.)

ප්‍රශ්නය විමසන ලදින්, නිෂ්ප්‍රභ විය.

ශීර්ෂය 135 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 440,200,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 135 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 15,800,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

වැඩසටහන 02 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 135 වැඩසටහන 02 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 2,364,300,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

වැඩසටහන 02 (මූලධන වියදම)

ශීර්ෂය 135 වැඩසටහන 02 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 3,734,980,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

ශීර්ෂය 293

වැඩසටහන 02 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 293 වැඩසටහන 02 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 267,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 02 (මූලධන වියදම)

ශීර්ෂය 293 වැඩසටහන 02 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 1,056,500,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 154

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 154 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 248,050,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 154 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 14,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 02 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 154 වැඩසටහන 02 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 294,785,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 02 (මූලධන වියදම)

ශීර්ෂය 154 වැඩසටහන 02 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 3,196,250,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 292

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 292 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 476,400,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 292 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 51,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 02 (මූලධන වියදම)

ශීර්ෂය 292 වැඩසටහන 02 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 520,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 199

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 199 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 164,780,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 199 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 17,450,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

වැඩසටහන 02 (මූලධන වියදම)

ශීර්ෂය 199 වැඩසටහන 02 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 5,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

ශීර්ෂය 289

වැඩසටහන 02 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 289 වැඩසටහන 02 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 603,310,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

වැඩසටහන 02 (මූලධන වියදම)

ශීර්ෂය 289 වැඩසටහන 02 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 503,700,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

ශීර්ෂය 121

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 121 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 9,588,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 121 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 768,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

ශීර්ෂය 254

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 254 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 1,294,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 254 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 105,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

ශීර්ෂය 255

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 255 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 721,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 255 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 954,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 256

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 256 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 986,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 256 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 167,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 257

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 257 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 834,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 257 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 238,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 258

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 258 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 1,132,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 258 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 99,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 259

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 259 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 575,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 259 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 296,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

ශීර්ෂය 260

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 260 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 437,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 260 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 99,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

ශීර්ෂය 261

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 261 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 1,079,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 261 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 78,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

ශීර්ෂය 262

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 262 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 903,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 262 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 179,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

ශීර්ෂය 263

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 263 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 762,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 263 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 105,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 264

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 264 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 679,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 264 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 106,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 265

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 265 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 212,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 265 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 102,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 266

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 266 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 193,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 266 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 60,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 267

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 267 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 169,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 267 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 91,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 268

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 268 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 188,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 268 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 108,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 269

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 269 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 556,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 269 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 323,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 270

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 270 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 886,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 270 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 77,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 271

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 271 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 353,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 271 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 54,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 272

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 272 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 1,572,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 272 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 47,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 273

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 273 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 634,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 273 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 75,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 274

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 274 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 714,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 274 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 67,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 275

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 275 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 369,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 275 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 565,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 276

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 276 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 632,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 276 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 125,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 277

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 277 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 450,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 277 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 120,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 278

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 278 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 771,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 278 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 209,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 279

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 279 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 636,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 279 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 96,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 163

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 163 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 257,550,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 163 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 1,013,410,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 02 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 163 වැඩසටහන 02 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 605,300,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 02 (මූලධන වියදම)

ශීර්ෂය 163 වැඩසටහන 02 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 748,100,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 206

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 206 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 86,510,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 206 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 6,400,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 02 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 206 වැඩසටහන 02 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 418,180,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 02 (මූලධන වියදම)

ශීර්ෂය 206 වැඩසටහන 02 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 326,550,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

ශීර්ෂය 208

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 208 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 31,908,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 208 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 4,200,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

වැඩසටහන 02 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 208 වැඩසටහන 02 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 139,820,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

වැඩසටහන 02 (මූලධන වියදම)

ශීර්ෂය 208 වැඩසටහන 02 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 150,200,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

ශීර්ෂය 226

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 226 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 991,770,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 226 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 703,200,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

ශීර්ෂය 227

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 227 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 581,930,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 227 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 86,200,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

ශීර්ෂය 140

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 140 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 225,800,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 140 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 11,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

වැඩසටහන 02 (මූලධන වියදම)

ශීර්ෂය 140 වැඩසටහන 02 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 450,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

ශීර්ෂය 194

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 194 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 108,700,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 194 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 12,825,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

වැඩසටහන 02 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 194 වැඩසටහන 02 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 10,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

වැඩසටහන 02 (මූලධන වියදම)

ශීර්ෂය 194 වැඩසටහන 02 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 295,275,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

ශීර්ෂය 167

මුදල් අමාත්‍යතුමා වෙනුවෙන් ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යතුමා යෝජනා කළ සංශෝධනයක්: 39 වැනි පිටුවේ 16 වැනි ඡේදයට ඉක්බිතිවම පහත සඳහන් කොටස ඇතුළත් කිරීමට:—

“විශේෂ කාර්යභාර අමාත්‍යාංශය

පුනරාවර්තන 85,200,000

මූලධන 64,800,000”

විශේෂ කාර්යභාර අමාත්‍යවරයා

“වැඩ සටහන 01 මෙහෙයුම් වැඩ සටහන 85,200,000 64,800,000

“සංශෝධනය පිළිගත යුතුය” යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

“167 වන ශීර්ෂයෙහි 01 වන වැඩසටහන, පුනරාවර්තන සහ මූලධන වියදම් සංශෝධිතාකාරයෙන් උපලේඛනයේ කොටසක් වශයෙන් තිබිය යුතුය” යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

එකල්හි වේලාව අ. හා. 6.30 වූයෙන් පාර්ලිමේන්තුවට වාර්තා කරනු පිණිස සභාපතිතුමා මූලාසනයෙන් ඉවත්විය.

කාරක සභාව ප්‍රගතිය වාර්තා කරයි; නැවත රැස්වීම 2015 දෙසැම්බර් මස 19 වැනි සෙනසුරාදා.

4. කල් තැබීම : “මෙම පාර්ලිමේන්තුව දැන් කල් තැබිය යුතුය”යි ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යතුමා යෝජනා කළේය.

ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය; අ. හා. 6.30 ට 2015 නොවැම්බර් මස 28 වැනි දින සභා සම්මුතිය අනුව, 2015 දෙසැම්බර් මස 19 වැනි සෙනසුරාදා පූ. හා. 9.30 වනතෙක් පාර්ලිමේන්තුව කල් ගියේය.